



4. පහත සඳහන් Arduino පරිපථයේ කොටස් හඳුනා ගන්න.



5. ක්ෂේපු සකසන පද්ධතියක් සමග කටයුතු කිරීමේදී භාවිතාවන උපාග සහ මයුකාග මොනවා දී?
6. Arduino ක්‍රමලේඛන හූපාව ක්‍රියාත්මක කළවීට දක්නට ලැබෙන පහත සඳහන් පරිශීලක අනුරූපුන්හානේ අංග හඳුන්වන්න.
- ඡ්‍යායෝගියක් කෙටියෙන් දක්වන්න.



7. පහත කුමලේඛන කොටස සලකන්න.

```
void setup()
{
    pinMode(13, OUTPUT);
}
void loop()
{
    digitalWrite(13, HIGH);
    delay(1000);
    digitalWrite(13, LOW);
    delay(1000);
}
```

- I. මෙහි setup යිනය තුළ අන්තර්ගත විධානයෙන් සිදු කෙරෙන්නේ කුමක් ද?
- II. Digitalwrite විධානයෙන් සිදු කෙරෙන්නේ කුමක් ද?
- III. Delay විධානයේ කාර්යය උදාහරණ සමඟ දක්වන්න.
- IV. Begin () කේතය භාවිතා කරන්නේ කුමක් සඳහා ද?
- V. එහි කාරක රිතිය ලියා දක්වන්න.

8. පහත කුමලේඛනයේදී සිදුවන ක්‍රියාවලිය පැහැදිලි කරන්න.

```
int PWMpin = 10;

void setup()
{
// no setup needed
}

void loop()
{
    for (int i=0; i <= 255; i++){
        analogWrite(PWMpin, i);
        delay(10);
    }
}
```

9.

```
var = 0;
while(var < 200){

    var++;
}
```

ඉහත කේතය මගින් සිදු කරන්නේ කුමක් ද?